

වැලිබෙල් ෆිනෑන්ස්

2016 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය මාර්තු 31 වන දිනට	2016 (රු.)	2015 (රු.)	විචලතාවය %
වත්කම්			
මුදල් සහ මුදල් සමාන දෑ	519,315,084	357,722,928	45.2
බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සමඟ ඇති තැන්පතු	1,312,169,859	1,768,499,428	(25.8)
තැවත විකිණීමේ පදනම මත මිලට ගත් සුරැකුම්පත්	1,679,716,852	1,353,477,948	24.1
මූල්‍ය ආයෝජන - වෙළඳාම සඳහා තබා ඇති	4,067,378	4,822,336	(15.7)
ණය හා ලැබිය යුතු හිඳුම් - වෙනත්	7,251,676,658	3,307,495,086	119.2
ලැබිය යුතු කල්බදු හා කුලී සිත්තක්කර	11,228,228,344	9,261,379,875	21.2
මූල්‍ය ආයෝජන - අලෙවිය සඳහා ඇති	104,658,351	120,529,779	(13.2)
මූල්‍ය ආයෝජන - පරිණායික තෙක් රඳවාගෙන ඇති	300,794,154	296,296,416	1.5
අනෙකුත් මූල්‍ය වත්කම්	15,968,593	11,806,411	35.3
දේපල පිරිසහ හා උපකරණ	194,787,387	181,172,558	7.5
අස්පෘශ්‍ය වත්කම්	4,129,612	4,188,589	(1.4)
විලම්භිත බදු වත්කම්	37,147,476	66,516,415	(44.2)
අනෙකුත් වත්කම්	114,516,593	159,599,520	(28.2)
මුළු වත්කම්	22,767,176,341	16,893,507,289	34.8
වගකීම්			
බැංකු අයිරාව	1,224,665,038	463,536,788	164.2
කලින් ලද වාරික	208,870,398	170,421,167	22.6
ගණුදෙනුකරුවන්ට ගෙවිය යුතු තැන්පතු	14,804,037,141	12,162,096,690	21.7
පොළිය දරන ණය ගැනුම්	2,243,116,105	299,522,795	648.9
ණය හිමියන්ගේ අයිතිවාසිකම් වලට යටත් වූ කාලීන ණය	1,917,563,133	1,859,653,357	3.1
ප්‍රවර්ධන බදු වගකීම්	38,687,596	93,290,845	(58.5)
විලම්භිත බදු වගකීම්	182,865,531	88,459,437	106.7
අනෙකුත් වගකීම්	190,776,252	220,230,653	(13.4)
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්	27,669,222	22,125,917	25.1
මුළු වගකීම්	20,838,250,416	15,379,337,649	35.5
ස්කන්ධය			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	287,153,000	287,153,000	-
ව්‍යවස්ථාපිත සංචිත	383,176,899	280,523,995	36.6
අලෙවිය සඳහා ඇති ආයෝජන අරමුදල	(8,009,097)	9,257,510	(186.5)
පොදු සංචිතය	7,500,000	7,500,000	-
රඳවාගත් ඉපයුම්	1,259,105,123	929,735,135	35.4
මුළු ස්කන්ධය	1,928,925,925	1,514,169,640	27.4
මුළු ස්කන්ධය හා වගකීම්	22,767,176,341	16,893,507,289	34.8
ශුද්ධ වත්කම් මත කොටසක අගය (රු.)	46.42	36.44	27.4
සහතික කිරීම			
ඉහත සඳහන් මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරණ සමාගම් පනතේ විධාන වලට අනුකූලව සකසා ඇති බවටත් ප්‍රකාශිත බවටත් මම සහතික කරමි.			
අත්සන් කළේ			
කේ.ඩී.මේනක සමීර			
සහකාර සාමාන්‍යාධිකාරී - මූල්‍ය හා පරිපාලන			
මෙම මූල්‍ය ප්‍රකාශන සකස්කිරීම හා ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ ජනරාල් මණ්ඩලය සතුවේ.			
අධ්‍යක්ෂ ජනරාල් මණ්ඩලය වෙනුවෙන් අනුමත කර අත්සන තබන ලද්දේ			
අත්සන් කළේ			
ඩම්මික පෙරේරා			
විධායක අධ්‍යක්ෂ ජනරාල්			
2016 මැයි 27 කොළඹ.			

තෝරාගත් කාර්ය සාධක දර්ශක (නියමිත වාර්තාකරණය අනුව) මාර්තු 31 වන දිනට	2016	2015
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය		
මූලික ප්‍රාග්ධනය (ස්ථර 1 ප්‍රාග්ධනය), රු.දහස්	1,936,935	1,504,912
මුළු ප්‍රාග්ධන පදනම, රු.දහස්	2,905,403	2,257,368
මූලික ප්‍රාග්ධන අනුපාතය අවධානම් මත බර තැබූ වත්කම් වල ප්‍රතිශතයක් (අවම 5%)	10.58%	11.53%
මුළු ප්‍රාග්ධන අනුපාතය අවධානම් මත බර තැබූ වත්කම් වල ප්‍රතිශතයක් (අවම 10%)	15.86%	17.29%
ප්‍රාග්ධන අරමුදල් තැන්පතු වගකීම් වල ප්‍රතිශතයක් ලෙස (අවම 10%)	19.63%	18.56%
වත්කම් වල ශුණාත්මකභාවය (ණය කළහේ ශුණාත්මකභාවය)		
දළ අක්‍රිය ණය පහසුකම්, රු.දහස්	721,150	673,113
දළ අක්‍රිය ණය පහසුකම් අනුපාතය, %	3.76%	5.11%
ශුද්ධ අක්‍රිය ණය පහසුකම් අනුපාතය, %	0.52%	0.95%
ලාභදායීතාවය (%)		
පොලී ආන්තිකය	8.86%	10.38%
වත්කම් මත ප්‍රතිලාභ (බදු පෙර)	3.95%	3.79%
ස්කන්ධය මත ප්‍රතිලාභ (බදු පසු)	29.81%	27.67%
ද්‍රවශීලතාවය (රු.දහස්)		
අවශ්‍ය අවම ද්‍රවශීල වත්කම්	1,610,083	1,353,441
පවතින ද්‍රවශීල වත්කම්	3,077,482	3,248,895
අවශ්‍ය අවම රාජ්‍ය සුරකුම්පත්	847,503	610,144
පවතින රාජ්‍ය සුරකුම්පත්	1,974,577	1,649,883
නාමමාත්‍රික තොරතුරු		
සේවක සංඛ්‍යාව	600	517
ශාඛා සංඛ්‍යාව	20	17
සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව	8	7

ICRA Rating : BBB- Stable Outlook

 **වැලිබෙල් ෆිනෑන්ස්**

අංක 310, ගාලු පාර, කොළඹ 03. වෙලි: 2 370 990

ආදායම් ප්‍රකාශනය මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	2016 (රු.)	2015 (රු.)	විචලතාවය %
දළ ආදායම	3,468,276,901	2,896,187,378	19.8
පොලී ආදායම	3,241,795,226	2,799,745,875	15.8
පොලී වියදම්	(1,558,667,730)	(1,344,337,892)	15.9
ශුද්ධ පොලී ආදායම	1,683,127,496	1,455,407,983	15.6
ගාස්තු සහ කොමිස් ආදායම	59,805,642	50,314,825	18.9
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	59,805,642	50,314,825	18.9
ශුද්ධ වෙළඳ ලාභය/(අලාභය)	(618,563)	(117,290)	427.4
වෙනත් මෙහෙයුම් ආදායම්	167,294,596	46,243,968	261.8
මුළු මෙහෙයුම් ආදායම්	1,909,609,171	1,551,849,486	23.1
ණය හා වෙනත් අලාභ සඳහා නාතිකරණ පිරිවැය	(70,182,156)	(239,203,374)	(70.7)
ශුද්ධ මෙහෙයුම් ආදායම්	1,839,427,015	1,312,646,112	40.1
මෙහෙයුම් වියදම්			
කාර්ය මණ්ඩල වියදම්	(436,060,020)	(336,574,216)	29.6
ආයතන උපකරණ හා පිහිටුවීමේ වියදම්	(87,538,076)	(66,321,159)	32.0
වෙනත් වියදම්	(404,093,342)	(276,808,006)	46.0
එකතු කල අගය හා ජාතිය ගොඩනැගීමේ බදු පෙර මෙහෙයුම් ලාභය	911,735,577	632,942,731	44.0
මූල්‍ය සේවා සඳහා එකතු කල අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු	(128,112,003)	(74,302,462)	72.4
ආදායම් බදු පෙර ලාභය	783,623,574	558,640,269	40.3
ආදායම් බදු	(270,359,053)	(185,853,667)	45.5
වර්ෂය සඳහා ලාභය	513,264,521	372,786,602	37.7
කොටසක මූලික ඉපයුම	12.35	8.97	37.7

ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	2016 (රු.)	2015 (රු.)	විචලතාවය %
වර්ෂය සඳහා ලාභය	513,264,521	372,786,602	37.7
වර්ෂය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, බදු පසු			
ආදායම් ප්‍රකාශනයට නැවත වර්ග කල නොහැකි අනෙකුත් විස්තීර්ණ ආදායම්			
විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් නැවත වර්ග කිරීම	2,582,738	(4,183,437)	(161.7)
ආයුෂ්‍යාධික ලාභ/(අලාභ) වෙනුවෙන් විලම්භිත බදු	(723,167)	1,171,362	(161.7)
ආදායම් ප්‍රකාශනයට නැවත වර්ග කල නොහැකි අනෙකුත් මුළු විස්තීර්ණ ආදායම්	1,859,571	(3,012,075)	(161.7)
ආදායම් ප්‍රකාශනයට නැවත වර්ග කල හැකි අනෙකුත් විස්තීර්ණ ආදායම්			
අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම් නැවත ගණනය කල පසු ලාභ/(අලාභ)	(17,266,607)	5,202,523	(431.9)
ආදායම් ප්‍රකාශනයට නැවත වර්ග කල හැකි අනෙකුත් මුළු විස්තීර්ණ ආදායම්	(17,266,607)	5,202,523	(431.9)
වර්ෂය සඳහා අනෙකුත් මුළු විස්තීර්ණ ආදායම්, බදු පසු	(15,407,036)	2,190,448	(803.4)
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම්	497,857,485	374,977,050	32.8



KPMG
(Chartered Accountants)
32A, Sir Mohamed Macan Markar Mawatha,
P. O. Box 186,
Colombo 00300,
Sri Lanka.

Tel : +94 - 11 542 6426
Fax : +94 - 11 244 5872
+94 - 11 244 6058
+94 - 11 254 1249
+94 - 11 230 7345
Internet : www.lk.kpmg.com

**INDEPENDENT AUDITORS' REPORT
TO THE SHAREHOLDERS OF VALLIBEL FINANCE PLC**

Report on the Financial Statements

We have audited the accompanying financial statements of Vallibel Finance PLC, ("the Company"), which comprise the statement of financial position as at 31st March 2016, and the Income Statement , statement of profit or loss and other comprehensive income, statement of changes in equity and, cash flow statement for the year then ended, and a summary of significant accounting policies and other explanatory information.

Board's Responsibility for the Financial Statements

The Board of Directors ("Board") is responsible for the preparation of these financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as Board determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.

Auditors' Responsibility

Our responsibility is to express an opinion on these financial statements based on our audit. We conducted our audit in accordance with Sri Lanka Auditing Standards. Those standards require that we comply with ethical requirements and plan and perform the audit to obtain reasonable assurance about whether the financial statements are free from material misstatement.

An audit involves performing procedures to obtain audit evidence about the amounts and disclosures in the financial statements. The procedures selected depend on the auditors' judgment, including the assessment of the risks of material misstatement of the financial statements, whether due to fraud or error. In making those risk assessments, the auditor considers internal control relevant to the entity's preparation of the financial statements that give a true and fair view in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the entity's internal control. An audit also includes evaluating the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates made by Board, as well as evaluating the overall presentation of the financial statements.

We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our audit opinion.

Opinion

In our opinion, the financial statements give a true and fair view of the financial position of the Company as at 31st March 2016, and of its financial performance and cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

Report on Other Legal and Regulatory Requirements

As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we state the following:

a) The basis of opinion and scope and limitations of the audit are as stated above.

b) In our opinion we have obtained all the information and explanations that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by the Company and the financial statements of the Company, comply with the requirements of section 151 of the Companies Act.



CHARTERED ACCOUNTANTS
Colombo
27th May 2016

M.R. Mihular FCA T.J.S. Rajakumar FCA Ms. S.M.B. Jayasekara ACA G.A.U. Karunaratne FCA R.H. Rajan ACA	P.Y.S. Perera FCA W.W.J.C. Perera FCA W.K.D.C. Abeyaratne FCA R.M.D.B. Rajapaksa FCA	C.P. Jayatilaka FCA Ms. S. Joseph FCA S.T.D.L. Perera FCA Ms. S.K.D.T.N. Rodrigo FCA
---	---	---

Principals - S.R.L. Perera FCMA(UK), LL.B., Attorney-at-Law, H.S. Goorwardena ACA